



මුදල් අමාත්‍ය කාර්යාලය

நிதி அமைச்சரின் அலுவலகம்

FINANCE MINISTER'S OFFICE

මුදල් අමාත්‍ය මාධ්‍ය අංශය,
මහලේකම් කාර්යාලය, කොළඹ 01
நிதி அமைச்சரின் ஊடகப் பிரிவு ஊடகப் பிரிவு,
நிதி அமைச்சகம், கொழும்பு 01
Finance Minister's Media Division,
The Secretariat, Colombo 01

මාධ්‍ය නිවේදනය

செய்தி வெளியீடு

PRESS RELEASE

මාධ්‍ය නිවේදන අංක - 105

දිනය - 2021 - 02 - 10

ණය වාරික සහ ලිසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේ දී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි අගමැතිගෙන් මහ බැංකුවට උපදෙස්

නියමිත කාලයට පෙර බැංකු ණය වාරික සහ රථ වාහන ලිසිං වාරික සියල්ල ගෙවා නිම කිරීමේ දී මූල්‍ය ආයතන විසින් අධිභාරයක් (Surcharge) අය කිරීම ඉවත් කිරීමේ හැකියාව සොයා බලන ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ බැංකුවට උපදෙස් ලබා දෙයි.

නියමිත දිනයට පෙර වාරික ගෙවා අවසන් කිරීමේ දී මූල්‍ය ආයතන විසින් අදාළ ගනුදෙනුකරු ඒ වන විට ගෙවීමට ඇති මුදලින් 3%ක් පමණ වන අධිභාරයක් අය කරනු ලබයි. පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳ අවධානය යොමු විය. එහි දී අනාවරණ වූයේ ඇතැම් මූල්‍ය ආයතන ගනුදෙනුකරුවාගේ ඉල්ලීම මත පමණක් මෙම මුදල අය කිරීමෙන් තොරව අදාළ ගිවිසුම අවසන් කරන බවයි.

අග්‍රාමාත්‍යතුමා කියා සිටියේ මූල්‍ය ආයතනවල අභිමතය පරිදි පමණක් සිදු කරන මෙම අය කිරීම අහෝසි කිරීමට අදාළ පොදු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි. සෑම මූල්‍ය ආයතනයක් ම කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ වන බැවින් එම මුදල අය කිරීම අත්හිටුවීමේ හැකියාව සොයා බලන ලෙස එම නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නේ ය.

රාජ්‍ය අමාත්‍ය අප්පිමානි නිවාඩ් කබිරාල් මහතා මෙහි දී සඳහන් කළේ එම අය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණ නොවන බවයි. එම අය කිරීම සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතු බව හෙතෙම ද අවධාරණය කළේ ය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහ සියලුම රාජ්‍ය බැංකුවල නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.

අසේල බණ්ඩාරනායක,
ගරු මුදල් අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

දුරකතන/ தொலைபேசி/ Telephone
மின்னஞ்சல்/ E- Mail

ෆැක්ස්/ தொலைநகல்/ Fax

විද්‍යුත් තැපෑල/

011-2484600

011-2422507

mofmedia19@gmail.com